

**"සංචාරක හෝටල් කර්මාන්තයේ තියුණු සේවකයින්ගේ
රැකියා තෘප්තිය කෙරෙහි මූලන හා මූලන නොවන
ප්‍රතිලාභවල බිලපෑම"**

(සිංහල ප්‍රදේශයේ සංචාරක හෝටල් ආශ්‍රීයනි)

ච්‍රි.ච්‍රි.එන්.එස්.මෙන්ඩිස්

සාරාංශය

මානව සම්පත් යෙද්වීම්වල උපරිම නිමවුම ලබා ගැනීම ආයතනික අරමුණු ලාභ කර ගැනීමේ මූලික පියවර යි. අන් සියලු ම නිෂ්පාදන සාධක යෙද්වීම්වල පාලනය සතුවන්නේ මානව සම්පතට යි. ආයතනික ස්වභාවය කුමක් වුවත් මානව සම්පත්වල උපරිම කාර්ය සාධනයන් සඳහා සේවක රැකියා තෘප්තිය අත්‍යවශ්‍ය කාරණයකි. සේවකයින් තම කායික මානසික ආයාසයන් දැරීම කරණයේ එම ආයාසයන්ට සමාන හෝ වැඩි වටිනාකමකින් යුතු ප්‍රතිලාභ බලාපොරොත්තුවෙනි. මෙම සේවක ප්‍රතිලාභ මූල්‍ය හා මූල්‍ය නොවන ප්‍රතිලාභ ලෙස වර්ගීකරණය කෙරේ. මෙක් මූල්‍ය හා මූල්‍ය නොවන ප්‍රතිලාභ සේවක රැකියා තෘප්තිය ඇති කිරීම කෙරෙහි සංස්කීර්ණ ව ම බලපාන අතර, ආයතනික සේවක රැකියා තෘප්තිය ආයතනය මගින් සේවක පිරිසට ලබා දෙන මූල්‍ය හා මූල්‍ය නොවන ප්‍රතිලාභ අනුව තීරණය වේ.

ශ්‍රී ලංකා ආර්ථිකයේ වැදගත් තැනක් උපුලත සංචාරක හෝටල් කර්මාන්තය ශිසු වර්ධනයක් අත්පත් කර ගනිමින් සිටී. සංචාරක හෝටල් කර්මාන්තයේ ආදායම තීරණය වන්නේ ආයතනය විසින් සපයන සේවාවන්ගේ ගුණාත්මක බව මත වේ. අනෙක් අතට සේවා ගුණාත්මක බව එම සේවාව සපයනු ලබන සේවකයාගේ රැකියා තෘප්තිය අනුව තීරණය වන්නකි. එම තීසා ආදායම් විභවතාව අතින් ඉහළ, සේවා තියුක්තියේ සැලකිය යුතු පිරිසක් සේවයේ තියතු ව සිටින සංචාරක හෝටල් කර්මාන්තයේ සේවක රැකියා තෘප්ති මට්ටම සලකා බැලීම ඉතා වැදගත් වේ. ඒ අනුව මෙම සම්ක්ෂණයේ අරමුණ වූයේ සංචාරක හෝටල් කර්මාන්තයේ සේවක රැකියා තෘප්ති මට්ටම සලකා බැලීම ඉතා වැදගත් වේ. ඒ අනුව මෙම සම්ක්ෂණයේ අරමුණ වූයේ සංචාරක හෝටල් කර්මාන්තයේ සේවක රැකියා තෘප්තිය කුමන ආකාරයක් ගනී ද? එම පවතින සේවක රැකියා තෘප්ති මට්ටම තීරණය වීමට මූල්‍ය හා මූල්‍ය නොවන ප්‍රතිලාභවල බලපෑම කොපමණ ද යන්න සෞයා බැලීමයි.

ඒ සඳහා, වර්ධිකරණයන් තුනකට අයන් සංචාරක හෝටල් තුනක සේවක පිටිස් සම්පූර්ණයට හාරනාය කර දත්ත ලබා ගෙන ඇත. 26% නියෝගතනයන් ඇති වන අයුරින් සසම්භාවි ව තෝරා ගත් සේවකයින්ගේන් දත්ත රස්කර ගෙන ඇති අතර එම ප්‍රාථමික දත්ත වැඩ පරිසරයන් තුළ දී පවත්වනු ලැබූ ව්‍යුහගත නොවූ සම්මුඛ සාකච්ඡා හා ව්‍යුහගත ප්‍රශ්නාවලියක් මගින් රස් කරනු ලැබ ඇත. රස් කළ ගුණාත්මක දත්ත ප්‍රතිගතක හා සාමාන්‍යයන් උපයෝගී කර ගනිමින් විශේෂීළාණය නොට වගු ආශ්‍යයෙන් ඉදිරිපත් කරනු ලැබ තිබේ.

සංචාරක හෝටල් සේවකයින්ගේ රකියා තාප්තිය ඉතා ම අවම මට්ටමක පවතින අතර ගැහුණු/පිරිමි හාවය, වයස ආදි සාධකයන්ගේ බලපෑමකින් තොර ව සැම මට්ටමක ම සේවකයින් දැඩි රකියා අතාප්තියෙන් පෙළෙනු බව සම්පූර්ණය මගින් අනාවරණය කර ගැනීමට සමත් වී ඇත. මෙම අහිතකර සේවක රකියා තාප්ති මට්ටම උපයන වැළුප, අනෙකුත් දීමනා, විශ්‍රාමික ප්‍රතිලාභ ආදි මූල්‍ය ප්‍රතිලාභ හේතුවෙනුත් නිල ඇදුම්, නිල නිවාස, ආහාර පාන ආදි වැඩ තත්ත්වයන් හා වැඩ පරිසරය ද, සේවකයින්ගේ සේවා නිසි ඇගයීමකට ලක් තොටීම හා රකියාවෙන් ලැබෙන සමාජ පිළිගැනීම අවම වීම වැනි මූල්‍ය නොවන ප්‍රතිලාභ හේතුවෙනුත් ඇති වී තිබේ.

රකියා අතාප්තියට පත් සේවක පිරිස් මෙම මූල්‍ය හා මූල්‍ය නොවන ප්‍රතිලාභ රකියා තාප්තියට ඉතා අවශ්‍ය සාධක ලෙස හඳුනාගෙන ඇති අතර, සංචාරක හෝටල් කළමනාකරණය විසින් මෙම දෙඅංශයේ නිසි සම්බරනාවක් පවත්වා තොගන්නා බව අනාවරණය විය. මෙමගින් සේවක රකියා තාප්තිය වර්ධනය තුළින් සේවා ගුණාත්මක බව ඉහළ නංවා ඉහළ ආදායම් උපයා ගැනීමට මූල්‍ය හා මූල්‍ය නොවන ප්‍රතිලාභ යන අංශයන් දෙකෙකිම මනා පාලනය අවධාරනය කරන අතර ඒ සඳහා මනා මානව සම්පත් කළමනාකරීත්වයක්, කාලීන වැළුප් සංශෝධනයන්, විකල්ප ව්‍යාපාර අවස්ථාවන් ඇරූණීම හා සේවා-සේවක සඛැදතා මැනවින් පවත්වා ගැනීම වැනි සේවක රකියා තාප්තිය වර්ධනය කළ හැකි උපාය මාරුග සංචාරක හෝටල් කළමනාකාරීත්වයට මෙමගින් යෝගතා කෙරේ.

හැදින්වීම

සේවකයා විසින් සේවයේ යොදවන සියලු නිෂ්පාදන යෙද්වීම්වල උපරිම ප්‍රයෝගනය ලබා ගැනීම අත්‍යවශ්‍ය කාරණයකි. මේ අතරින් මානව සම්පත් යෙද්වීම්වල උපරිම කාර්ය සාධනය තහවුරු කර ගැනීම ඉතා වැදගත් වේ. මන්දයන් අනෙකුත් හෙළතික නිෂ්පාදන සාධකවල එලදායීත්වය පාලනය කිරීම කළ හැකි වූවත් මානව සම්පත් සම්බන්ධයෙන් එය නිර්පාලක ක්‍රියාවක් වන බැවිනි. තව ද අනෙකුත් නිෂ්පාදන සාධක එලදායී නිමවුමක් කරා මෙහෙයුම් ද මානව සම්පත් උපයෝගී කරගෙන කළ යුතු කර්තව්‍යයක් වේ. රකියාවක් කිරීම යනු තම කායික හා මානාසික ග්‍රුමය මූල්‍ය හා මූල්‍ය නොවන ප්‍රතිලාභ සඳහා පුවමාරු කර ගැනීමට සේවකයා හා සේවකයා අතර ඇතිවන එකතුතාව යි. තමා විසින් ඉටු කරනු ලැබූ සේවය අරහයා තමාට ලැබෙන මූල්‍ය හා මූල්‍ය නොවන සියලු ප්‍රතිලාභ සේවක රකියා තාප්තිය ජනිත කිරීම කෙරෙහි බලපායි. සේවකයින් විසින් තම රකියා ඉටු කිරීමේදී යෙද්වීමට කැමති කායික හා මානාසික ග්‍රුමය එකී සේවක රකියා තාප්තිය මත පදනම් ව තීරණය වන්නාකි. යහපත් කාර්ය සාධනයක් සහිත සේවක මණ්ඩලයක් බිහි කිරීමේ පළමු අවශ්‍යතාව සේවක රකියා තාප්තිය යි. සංවිධානාත්මක අරමුණු ඉටු කිරීම උදෙසා තම උපරිම ගක්තිය කැපකිරීමට සේවකයා ඉදිරිපත් වන්නේ තමාගේ රකියාව සම්බන්ධයෙන් උපරිම තාප්තියක් ඔහු/අය විසින් අත්විදින විට පමණි (Fedrick Hertzberg,2003). සේවක රකියා තාප්තිය නොමැති විටදී ආයතනික අරමුණු ඉටු කිරීම කෙරෙහි සේවකයා තුළ ඇති උනන්දුව හා කැපවීම හිනා වන අතර එය සංවිධානාත්මක අකාර්යක්මතාව බිහි කරයි. ආයතනය තුළ ඇති අකාර්යක්මතාව ලාභදායීත්වය හිනා කරනවා පමණක් ම නොව, එය ආයතනික යෙද්වීම්වල උපරිම නිමවුම ලබා නොදෙන හෙයින් අලාභ තත්වයන් ඇති කිරීමට ද හේතු වේ. එබැවින් ආයතනික අරමුණු සථාල කර ගැනීම හෙවත් ලාභ අත්පත් කර ගැනීමට හා උපරිම ආයතනික කාර්ය සාධනයන් ලාභ කර ගැනීමට සේවක රකියා තාප්තිය ඉතාමත් ම වැදගත් දෙයකි. සේවක රකියා තාප්තිය නොමැති විට දී ආයතනය අලාභ තත්වයන්ට මුහුණ දීමේ වැඩි ප්‍රවණතාවන් පවතී. (Linda Gront, 1998).

සේවක රැකියා ත්‍රෑප්තියේ මූලාශ්‍රය වන්නේ තමා විසින් සපයනු ලබන සේවයට ගෙවීම් ලෙස ලැබෙන මූල්‍යමය වැළුපු, මූල්‍ය වර්ධක, පාරිතෝෂිත, අතිකාල දීමනා, පැමිණීමේ දිගි දීමනා හා විශ්‍රාමක ප්‍රතිලාභ යනාදී ප්‍රතිලාභ මූල්‍ය ප්‍රතිලාභ ලෙස ගැනෙන අතර නිල අදුම්, ආහාර පාන, නිල නිවාස, රුසුන් ආචරණ, වෛද්‍ය පහසුකම්, යහපත් වැඩි කිරීමේ තත්ත්වයන්, යහපත් වැඩි පරිසරයන්, රැකියාව නිසා ලැබෙන පිළිගැනීම හා මානසික ත්‍රෑප්තිය ආදී අනෙකුත් සියලු සංප්‍රාප්ත හා වතු ප්‍රතිලාභ මූල්‍ය නොවන ප්‍රතිලාභ ගණයට අයත් වේ. මූල්‍ය ප්‍රතිලාභ සේවකයාගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට බෙහෙවින් උපකාරී වන අතර, එදිනේදා පිටත පැවැත්ම අපේක්ෂිත මට්ටමින් පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිලාභ රැකියාවක් මගින් ලබා ගැනීම සේවකයාගේ අපේක්ෂාවක් මෙන්ම අයිතිවාසිකමක් ද වේ. එම නිසා රැකියාවෙන් ලැබෙන මූල්‍ය ප්‍රතිලාභ ප්‍රමාණවත් නොවීම සේවක රැකියා අත්‍යාප්තිය ජනිත කරයි.

මූල්‍ය නොවන ප්‍රතිලාභ සේවකයාගේ මානසික ත්‍රෑප්තිය කෙරෙහි සංප්‍රාප්ත ව ම බලපානු ලබයි. මිනිසුන් අනෙක් අය විසින් පිළිගැනීමට හාජනය වීමට, ඇගයීමට ලක්වීමට ස්වභාවයෙන් ම ඇළුම් කරයි. තමාට අනෙක් අය විසින් ඉහළින් පිළිගනු ලැබීමටත් තමා ඉතා වැදගත් අයෙකු ලෙස අන් අය විසින් සළකනු ලැබීමටත් මිනිසුන්ගේ පවතින නිරන්තර ආශාවන් සේවකයන් තුළ ද ඒ අයුරින්ම පවතින අතර ඔවුන් තමන්ගේ එම අවශ්‍යතා ආයතනය විසින් සපයනු ලබන මූල්‍ය නොවන ප්‍රතිලාභ මගින් සාස්‍යාත් කර ගැනීමට බලාපොරොත්තු වේ. එකී සේවක අරමුණු සාස්‍යාත් කිරීමට ආයතනය අපාහොසත් නොවන්නේ තම එය සේවක රැකියා අත්‍යාප්තිය වර්ධනය කිරීමට හේතු කාරක වේ. මූල්‍ය ප්‍රතිලාභ තාවකාලික මෙන්ම සේවකයාගේ හොඳික පිටත අවශ්‍යතා ඉවු කර ගැනීමට දායක වන අතර මූල්‍ය නොවන ප්‍රතිලාභ දිගුකාලීන, අන්තර්තරික / මානසික සංතුෂ්ථීය ඇති කිරීමට හේතුවේ.

මූල්‍ය ප්‍රතිලාභ ප්‍රමාණවත් නොවී යහපත් මට්ටමේ මූල්‍ය නොවන ප්‍රතිලාභ සැපයීමෙන් සේවකයින් ත්‍රෑප්තිමත් කළ නොහැක. (Abraham Maslow, 1943) හේතුව, සිය මූලික අවශ්‍යතා අපේක්ෂිත මට්ටමින් ඉවු කර ගැනීමට රැකියාවෙන් ලැබෙන මූල්‍ය ප්‍රතිලාභ ප්‍රමාණවත් නොවන හෙයින් සේවකයා එකී අවශ්‍යතා ඉවුකර

ගැනීමට නිරන්තර අරගලයකින් පසු වන බැවිනි. අනෙක් අතට ඉතා ඉහළ මට්ටමේ මූල්‍ය ප්‍රතිලාභ ලැබුණු අයහපත් මට්ටමේ මූල්‍ය නොවන ප්‍රතිලාභ සේවකයා තම රැකියාව කෙරෙහි උදාසීන කරනු ලබන අතර එයින් ඔහුගේ/අැයගේ රැකියා කාර්යත්ල හින වන අතර දිගු කාලයේදී රැකියාව හැරයාමට වුව ද බලපානු ලබයි. ඒබුහුම් මැස්ලොගේ අවශ්‍යතා, දුරාවලියට (1943) අනුව මෙය කවදුරටත් සනාථ වන අතර මෙහි දී මූල්‍ය හා මූල්‍ය නොවන ප්‍රතිලාභ අතර මනා තුළනය රැකියා තාප්තිය බිජි කිරීමට අත්‍යවශයෙන් ම පැවතිය යුතු වන බව පෙන්වා දී ඇත. මෙකි කරණු සැලකීමේදී පෙනීයන්නේ ආයතනයක් විසින් මූල්‍ය ප්‍රතිලාභ හා මූල්‍ය නොවන ප්‍රතිලාභ යන දෙඳාංගයෙන් කෙරෙහි එක හා සමාන බරක් තැබිය යුතු වනවා මෙන්ම එම දෙඳාංග යහපත් මට්ටමක පවත්වාගෙන යෑම අත්‍යවශ්‍ය කාරණයක් වන බවයි.

ශ්‍රී ලංකා ආර්ථිකයේ මැත්‍ර කාලීන ප්‍රවණතා අධ්‍යනය කිරීමේදී සේවා අංශයන්හි ශිෂ්‍ය වර්ධනයක් කැපී පෙනෙන්නති. අත්‍යන්තයේ දේශීය නිමවුමට කාෂ්ටිකාර්මික හා අනෙකුත් කාර්මික නිෂ්පාදන අංශවල දායකත්වය 75% වඩා ඉහළ අගයක් ගෙන තිබු අතර සේවා සැපයීම් අංශයේ දායකත්වය ඉතා අඩු මට්ටමක පැවතුණි (ශ්‍රී ලංකා මහ බැංකුව, 1998). නමුත් නිදහසින් පසු කාලය සේවා සැපයීම් අංශය ජාතික නිමවුමට කරනු ලැබු දායකත්වය ක්‍රමයෙන් වර්ධනය වී ඇති අතර වර්තමානය වන විට එය දළ ජාතික නිෂ්පාදිතයේ 56.2% නියෝජනය කරනු ලබයි. එයිනුත් වැඩි දායකත්වයක් එනම් 21.4% ක් තොග හා සිල්ලර වෙළඳාම, හෝටල් හා හෝජනාගර සේවා සැපයීම් ගණයට අයත් වේ (ශ්‍රී ලංකා මහ බැංකුවත, 2006).

සංචාරක ව්‍යාපාරය ඉහත කි සේවා සැපයීම් ගණනයට වැශේන අතර එය සමස්ත දළ ජාතික නිෂ්පාදනයේ 5% නියෝජනයකි. එම අගය 2005 වර්ෂයේ මූල්‍ය කාර්තුව හා සාපේශ්‍ය ව 6.3% ක වර්ධනයකි (ශ්‍රී ලංකා මහ බැංකුව, 2006). ස්වාභාවික විපත්, කාලගුණික තත්ත්වයන් හා රටේ පවතින ආරක්ෂක තත්ත්වයන් අනුව සංචාරක ව්‍යාපාරය කෙටිකාලීන දේශනයන්ට ලක් වුව ද, එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේ ආංශික දායකත්වය සැලකීමේදී සංචාරක ව්‍යාපාරය අත්කරගෙන තිබෙන වර්ධනය අත්මහත් ය.

ශ්‍රී ලංකාව සංචාරක ගක්‍රනාව අතින් ඉතා ඉහළ රටක් වන අතර එයිනුත් දැනට හඳුනාගෙන ප්‍රයෝගනයට ගන්නේ ඉතා සූෂ්‍ණ ප්‍රතිශතයකි. විදේශ විනිමය ඉපයිමේ මාරුගයක් ලෙස සංචාරක කරමාන්තයේ විහාරනාව පූර්ණ ලෙස ප්‍රයෝගනයට ගෙන නොමැත. සංචර්ධනය වූ ජත්තන්තර ගමනා ගමන පහසුකම් හා අනිඛත් යටිතල පහසුකම් හා විවිධ ආර්ථික ප්‍රතිපත්ති වැඩ පිළිවෙළේ බලපෑම හේතුකොට ගෙන සංචාරකයින්ගේ පැමිණිමේ ඉහළ වර්ධන වේගයක් මැත කාලයේ දී පෙන්නුම් කරනු ලැබිය (ශ්‍රී ලංකා මහ බැංකුව, 2006). අතිනයේ හුදු, විනෝදාස්වාදය සඳහා පමණක් පැමිණි සංචාරකයින්, වර්තමානයේ සංස්කෘතික සංචාරක කටයුතු, අධ්‍යාපනික සංචාරක කටයුතු, පරිසරාත්මක සංචාරක කටයුතු, ව්‍යාපාරික කටයුතු හා තැදෑ හිත මිතුරන් බැහැදැකීම වැනි විවිධ අංශ කෙරෙහි ව්‍යාප්ත ව පවතී.

ඒතිහාසික වටිනාකම්න් යුතු පෙළරාණික නටබුන්, සංස්කෘතික අගනාකම්, පෙළරාණික වෙවද්‍ය කුම, ජේව තීවිධත්වය හා ස්වාභාවික සුන්දරත්වය මේ ආදි සංචාරකාත්මක අයයන්ගෙන් යුත් මුලාශ්‍රයන් ගණනාවකට ම හිමිකම් කියන ශ්‍රී ලංකාව වැනි රටක සංචාරක කරමාන්තයෙන් රටේ ආර්ථික වර්ධනයට හා සංචර්ධනය ලබා ගත හැකි දායකත්වය අතිවිශාල ය.

සංස්කෘත් හා වතු සේවා නිපුණක්තිය සැලකීමේ දී සංචාරක ව්‍යාපාරයේ දායකත්වය තවදුරටත් තහවුරු වනවා ඇතේ. සංස්කෘත් සේවා නිපුණක්තියේ 15% වඩා වැඩි ප්‍රතිශතයකට වෙළඳාම් හා හෝටල් සේවා ආයතන යන ශිර්ෂය හිමිකම් කියයි (ශ්‍රී ලංකා මහ බැංකුව, 2006). සංචාරක හෝටල් ව්‍යාපාරය සමස්ත සංචාරක ව්‍යාපාරයේ හඳවන බදු වන්නේ නවාතැන් හා ආහාර යන මූලික සේවාවන් හෝටල් කරමාන්තය හා බද්ධ ව පවතින තිසා ය.

හෝටල් කරමාන්තය ආක්‍රිත වතු සේවා නිපුණක්තිය සංස්කෘත් සේවා නිපුණක්තිය ඉක්ම වන්නකි. මේ අතර දේශීය අමුලුව්‍ය හා නිෂ්පාදන සපයන්නන් පමණක් නොව ස්වර්ණාහරණ හා මැණික්, තඹ හා පිත්තල හාණ්ඩ, රිදී හාණ්ඩ, ලි කැටයම්, බතික් හා වෙස් මුහුණු වැනි අත්කම් හාණ්ඩ නිෂ්පාදන සපයනු ලබන පුද්ගලයින් ද

අයත් වේ, සේවා නියුක්තියේ මැත කාලීන ප්‍රවණතා අනුව හෝටල් කර්මාන්තයෙන් එයට ලැබෙන දායකත්වය සුළු කොට තැකිය නොහැකි අතර රටේ මානව සම්පත් වර්ධනයට එය කොතරම් ඉවහල් වන්නේ ද යන්න මෙමගින් මතා ව තහවුරු කරයි.

සංචාරක ව්‍යාපාරයේ ප්‍රධානතම අංශය ලෙස සංචාරක හෝටල් කර්මාන්තයේ කාර්ය සාධනය සමස්ත සංචාරක ව්‍යාපාරයේ අනාගතය තීරණය කිරීමට සමත් කර්මාන්තයකි. සංචාරකයින්ට උසස් මට්ටමේ සේවාවක් සැපයීම, සැම සංචාරක හෝටලයක ම දැනට සිටින සංචාරකයින්ගෙන් ලැබෙන ආදායම තීරණය කරනවා මෙන්ම අනෙකුත් සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම යන අනාගත ආදායම් ප්‍රවාහය පාලනය කරන එකම මෙවලම යි.

සේවාවක ස්වභාවයෙන් ම පවතින, මිණිය නොහැකි බව, නොබේදිය හැකිබව, අදාශය බව හා අනෙකුත් ආවේණික ලක්ෂණයන් හේතුවෙන් එය නිතර ම කවකෙක් සම්බන්ධ ව සාපේශ්‍ය සංසන්දිතයකට ලක්වේ. එමගින් එළඹිය හැකි අවසන් නිගමනය වන්නේ සතුවුදායකයි හෝ අසතුවුදායකයි යන්න යි. එය සේවාව ලබා ගන්නා තැනැත්තාට දැනෙන දෙයක් පමණක් වන බැවින් මේ යැයි දැක්විය හැකි නොවේ. එම නිසා සංචාරකයින්ට හෝටල් සේවකයින් විසින් සපයන සේවාව සතුවුදායක ලෙස විය යුතු වන අතර මූල කර්මාන්තයේ ම දියුණුව හෝ පිරිහිම ඒ මත තීරණය වේ. මෙයින් ගම්‍ය වන්නේ සේවයේ එක් සුළු අතපසු වීමක් හෝ නොතකා හැරීමක්, ඉපයියහැකි මූල මහත් ආදායම් ප්‍රවාහයට ම දැඩි ව බලපාන බව යි. එම නිසා සංචාරක හෝටල් සම්බන්ධයෙන් සේවා ගුණත්වය ඉතා උපරිමයෙන් ම පවත්වා ගත යුතු ය. හෝටල් සේවාව සපයන සේවකයින්ගේ දැනුම, කුසලතා, ප්‍රවීණතාව, අද්දැකීම් හා ආකල්ප යන දැ ඔවුනගේ සේවා ගුණත්වය තීරණය කිරීමට බලපානු ලබයි. මෙකි සියලු සාධකයන්ට ඉදිරියෙන් ඇත්තේ රැකියාව පිළිබඳ ඔවුන්ගේ ආකල්ප නැතිනම් තාප්තිමත්හාවය යි. තම රැකියාව පිළිබඳ සේවකයින් තුළ දිනාත්මක ආකල්ප පවතී නම් ඔවුන්ගේ සේවා ගුණාත්මක බව ඉතා ඉහළ අයයක් ගනී John A. Byrne, 2003).

ඉහත සාකච්ඡා කළ අපුරින් සේවක රැකියා තාප්තිය ඔවුනට ලැබෙන මූල්‍ය හා මූල්‍ය නොවන ප්‍රතිලාභ මූල්‍යෙකාට ගෙන ජනිතවේ. සේවක රැකියා අතර හෝටල් කරමාන්තයේ ආදායම් හා ආදායම් ඉපයිමේ හැකියාවට එය ඉතා සංුෂ්‍රී ලෙස අභිතකර බලපෑම් ඇති කරයි.

එම නිසා සේවා ගුණාත්මක හාවය පෙරදැරී කොට ගත් කරමාන්තයක් ලෙස සංවාරක හෝටල් කරමාන්තයේ සේවකයින්ගේ රැකියා තාප්තිය කුමන මට්ටමක පවතී ද? ඒ සඳහා මූල්‍ය හා මූල්‍ය නොවන ප්‍රතිලාභ කුමන ආකාරයෙන් බලපානු ලබයි ද? යන්න විමසීමට ලක් කළ යුතු ප්‍රබල කාරණයකි. මන්දයන් සේවකයින්ගේ රැකියා තාප්තිය අරමුණු කරගෙන ආයතනය විසින් ලබාගෙන මූල්‍ය හා මූල්‍ය නොවන ප්‍රතිලාභවල උපරිම සංයෝගය තීරණය කිරීම, වඩාත් උචිත මූල්‍ය හා මූල්‍ය නොවන ප්‍රතිලාභ හඳුනා ගැනීම යනාදී ප්‍රතිලාභ කළමනාකරණ කාර්යන් හෝටල් කළමනාකරණය විසින් කළ යුත්තේ සේවකයින්ගේ අපේක්ෂාවන් හා අපේක්ෂා මට්ටම අධ්‍යනය කිරීම කෙරෙන් පමණක් වන බැවිති.

ඒ අනුව මෙම ස්ථීක්ෂණයේ ප්‍රධාන අරමුණ වන්නේ සංවාරක හෝටල් සේවකයින්ගේ රැකියා තාප්තිය කුමන මට්ටමක පවතී ද යන්න විමසා බැලීම යි. එකී පවත්වනා රැකියා තාප්ති මට්ටම සඳහා මූල්‍ය හා මූල්‍ය නොවන ප්‍රතිලාභවල බලපෑමක් තිබේ ද? තිබේ නම් එය කුමන ආක්ෂරයෙන් ද යන්න අධ්‍යයනය කිරීම ද අපේක්ෂා කෙරේ. එමගින් සේවක ප්‍රතිලාභ කළමනාකරණයේ දී හෝටල් කළමනාකරණය විසින් යොදා ගත යුතු උපරිම එලදායී මූල්‍ය හා මූල්‍ය නොවන ප්‍රතිලාභ මිශ්‍රණය තීරණය කිරීමට පසුව සකස් කරන අතර මනා ප්‍රතිලාභ කළමනාකරණයක් මගින් උපරිම සේවා එලදායීන් ලබා ගැනීම හා ඒ මගින් සේවා ගුණාත්මකභාවය නෘතා ගැනීමට අවශ්‍ය මග පෙන්වීම සපයනු ලබයි.

කුමවේදය

රැකියාවේ සේවකයාගේ ගුණාත්මක යෙද්වීම් ස්ථීක්ෂණයට පාදක කොටගෙන ඇත. එම දත්ත රැස් කිරීම සඳහා යොදා ගත් කුමවේදයක් මෙහි දී ඉදිරිපත් කෙරේ. ස්ථීක්ෂණය ක්ෂේත්‍ර ස්ථීක්ෂණ

ගණනට වැළෙන අතර එකම කරමාන්තයේ එනම් සංවාරක හෝටල් කරමාන්තයේ දිගු කාලීන ව යෙදී සිටින සංවාරක මණ්ඩලයේ වර්ගීකරණයන්ට අනුව වර්ග තුනකට ගැනෙන සංවාරක හෝටල් තුනක සේවකයින් සමීක්ෂණය සඳහා දායක කොට ගෙන ඇත.

සංස්කෘතික ත්‍රිකෝණයේ පිහිටි මෙම සංවාරක හෝටල් තුන අධිසුබෝපහෝගි, සුබෝපහෝගි හා අර්ධ සුබෝපහෝගි වන අතර පිළිවෙළින් එලිගන්වී කොරිඩෝ (Elephant Corridor), සිගිරි විලේජ් (Sigiri Village), සහ හෝටල් සිගිරිය (Hotel Sigiriya) වේ.

හෝටල් තුනේ ම මූල සේවක සංඛ්‍යාව 285 වන අතර එම සංගහනයෙන් 26% ප්‍රතිශතයක් එනම් 74 දෙනෙකු සමීක්ෂණයට භාජනය කර ඇති එලිගන්වී කොරිඩෝ 60, සිගිරිය විලේජ්-120 සහ හොටල් සිගිරිය-105 වූ එම සේවක සංගහනයෙන් 26%ක තියදිය ලොතරුදී ක්‍රමය භාවිත කොට සසම්භාවී ව තෝරා ගෙන ඇත.

ව්‍යුහගත ප්‍රශ්නාවලියක් හා ව්‍යුහගත නොවූ සම්මුඛ පාකච්ඡා තෝරා ගත් තියදියෙන් ප්‍රාථමික දත්ත රස් කිරීමේ මෙවලම් ලෙස භාවිත කර තිබේ. සමීක්ෂක සේවයේ යෙදී සිටින කාලය තුළදී ලත් සේවා අත්දැකීම් හා අනෙකුත් ආයතනික ද්වීතීය දත්ත මූලාශ්‍රයන්ගෙන් ද සමීක්ෂණයට අවශ්‍ය ප්‍රාථමික මෙන්ම ද්වීතීය දත්ත රස් කිරීම සිදු කොට තිබේ.

තියදී දත්ත මූලික ව ම ප්‍රතිගත භාවිතයෙන් විශේෂෙනය කිරීම මෙහිදී සිදු කොට ඇත. ගුණාත්මක දත්ත විශේෂෙනය කිරීමේ වඩාත් උෂිත සංඛ්‍යාත්මක ක්‍රමයෝජනය්ගේ තියෙකම හා ආදාළත්වය මෙහි දී අනෙකුත් විශේෂෙනය ක්‍රම භාවිතය සිමා කර ඇත. විශේෂෙන දත්ත ඉදිරිපත් කිරීම වගු ආගුයෙන් සිදුකර ඇත. සමීක්ෂකට තම සමීක්ෂණ අරමුණ ඉවු කරගැනීම ඉහත ක්‍රමවේදය භාවිතකර ඇති අතර එමග්‍ය අවශ්‍ය කරන තියමනවලට එළඹීම සිදු කර ඇත.

ප්‍රතිච්‍රිත හා සාකච්ඡාව සේවක රැකියා අත්ස්ථිය

යහපත් කාරු සාධනයක් පෙන්වුම් කරන්නේ රැකියාව සම්බන්ධයෙන් ඉතා ඉහළ මට්ටමේ ත්‍රෑප්තියක් අත් විදින සේවකයින් විසිනි. ඔවුන්ගේ සේවා ගුණාත්මක හාවය තීරණය වන්නේ රැකියා ත්‍රෑප්තිය මත ය. නමුත් සංචාරක හෝටල් සේවකයින් සම්බන්ධයෙන් රැකියා ත්‍රෑප්තිය ඔවුන් අප්‍රේසා කරන මට්ටමක නො පවතී. තියදී සම්පූර්ණ තොරතුරුවලට අනුව සේවක රැකියා අත්ස්ථිය හෝටල් සේවකයින් බහුතරයක් විසින් අත් විදින බව පෙනීයයි.

01 වගුව : රැකියාව පිළිබඳ සේවකයින්ගේ ත්‍රෑප්තිමත් හාවය

ත්‍රෑප්තිමත් හාවය	සේවකයින් ගණන	ප්‍රතිශතය (%)
ඉතා ත්‍රෑප්තිමත්	3	4
ත්‍රෑප්තිමත්	5	7
තරමක් ත්‍රෑප්තිමත්	4	5
ත්‍රෑප්තිමත් හෝ අත්ස්ථිමත් නොමැති	6	8
තරමක් අත්ස්ථිමත්	37	50
ඉතා අත්ස්ථිමත්	19	26
එකතුව	74	100

මූලාශ්‍රය : ක්‍රේඩ් සම්පූර්ණ දත්ත 2006

ඉහත වගුවට අනුව තම රැකියා සම්බන්ධයෙන් ත්‍රෑප්තිමත් යැයි පවසන්නේ 16% වැනි ඉතා අඩු සේවක සංඛ්‍යාවකි. අනෙක් අතට 76% එනම් බහුතරය, තම රැකියාව සම්බන්ධයෙන් ඔවුනු ත්‍රෑප්තිමත් නොවන බව පවසනි. ත්‍රෑප්තිමත් හෝ අත්ස්ථිමත් බව පිළිබඳ මතයක් තමන් වෙත නොමැති 8% වැනි සැලකිය යුතු

තරමේ සේවක සංඛ්‍යාවක් සිටී. මෙවන් අදහසක් නොමැති තත්ත්වයක් යහපත් වැඩ පරිසරය තුළ සේවකයෙකු තුළ ජනිත කිරීමට ඉඩික් නොමැත. එයිනුත් ප්‍රකාශ වන්නේ සේවකයා තම රැකියාවෙන් ලබන සතුව නැත්තාම් අසතුවූ හාවය පිළිබඳ නිශ්චිත නොවන බව යි. සේවක බහුතරයක් රැකියාව සම්බන්ධ ව අත්ථ්‍ය ප්‍රකාශ කර ඇති බැවින් හෝටල් සේවකයින්ගේ රැකියා තාප්තිය පිළිබඳ හෝටල් කළමනාකරණයට සතුවූදායක විය හැකි තත්ත්වයක් නො පවති.

දිගුකාලීන සේවක රැකියා අත්ථ්‍ය

මෙහි සේවක රැකියා අත්ථ්‍ය එදිනෙදා වැඩ පරිසරය තුළ දී ඇති වන තාවකාලික අත්ථ්‍යමත් හාවයක් ද එසේත් නැතිනම් රැකියාවේ ස්වභාවය අනුව දිගු කාලයක් සිට ම සේවකයා අත් විදින අත්ථ්‍යමත් බවක් ද යන්න මෙහි දී සලකා බැලිය යුතු ය. අධික වැඩ ප්‍රමාණයක්, අමතර විශේෂ කාර්යන් හා වැඩ පරිසරයේ තාවකාලික වෙනස් කිරීම වැනි තත්ත්වයන් යටතේ වුව ද සේවක රැකියා අත්ථ්‍ය ඇති විය හැකි අතර එය තාවකාලික මෙන්ම සේවක එලදායීත්වයට කරන බලපෑම සැලකිය යුතු තරම් නොවේ. නමුත් එවන් තත්ත්වයක් දීර්ඝ කාලයක් පැවතීම හේතුවෙන් රැකියාව පිළිබඳ තිරසාර කළකිරීමක්/ලදායීන බවක් සේවකයා තුළ ඇති වේ. සංවාරක හෝටල් සැලකු විට සංතුමය බලපෑම ඉතා තදින් බලපෑවැන්වීම හේතුවෙන් ඒවායේ වැඩ පරිසරය බොහෝ අවස්ථාවන්හි ගතික ස්වභාවයක් ගතී. ඉහත දැක්වූ සේවක අත්ථ්‍ය මෙහි සඳහන් නිරන්තරයෙන් වෙනස්වන වැඩ තත්ත්වයන් හේතු කොට ගත් තාවකාලික සේවක රැකියා අත්ථ්‍යක් ද එසේත් නැතිනම් රැකියා ස්වභාවය හේතු කොටගෙන ඇති වූ දිගුකාලීන රැකියා අත්ථ්‍යක් ද යන බව පහත වගු අංක 02 තොරතුරු ආගුණයන් සනාථ කළ හැක.

රකියා හැරයාමේ ප්‍රවණතාව

02. වගුව : රකියා අත්ස්ථිය හේතුවෙන් සේවකයින් සේවය හැරයාමට ඇති ප්‍රවණතාව

කැමැත්තක	සේවකයින් ගණන	ප්‍රතිශතය (%)
හැකි	61	97
නැති	02	03
එකතුව	63	100

මූලාශ්‍රය : ක්ෂේත්‍ර සමීක්ෂණ දත්ත 2006

රකියා අත්ස්ථියෙන් පෙළෙන සියලු ම සේවකයෝ රකියාව හැරයාමට ඉතා ඉහළ ප්‍රවණතාවක් දක්වති. වෙනත් රකියා අවස්ථාවක් ලැබීම හේතුවෙන් වර්තමාන රකියාව අත්හැර දැක්වාමට 97% තරම් වැඩි සේවක පිරිසක් කැමැත්තෙන් සිටිති. යම්කිසි සේවකයෙක් රකියාව හැර යනවා යන්නෙන් අදහස් වන්නේ ඔහු/ඇය ලබා ගැනීමට අදහස් කරන නැව රකියාවෙන් වර්තමාන රකියාව කිරීම මගින් නොලබන යම්කිසි හෝ ප්‍රතිලාභයක් අභේක්ෂා කරන බවයි. එනම් වර්තමාන රකියාවෙන් ඔහු / ඇය ත්‍යාප්තිමත් නොවන බැවිති. මෙයින් පැහැදිලි වන්නේ සංවාරක හෝටල් සේවකයින්ගේ රකියා අත්ස්ථිය තාවකාලික එකක් නොවන බවයි. එනම් දැරස කාලීන ව ඔවුන් මෙයි රකියා අත්ස්ථියෙන් පෙළෙන බව මනා ව පෙන්නුම් කරයි.

සේවක රකියා ත්‍යාප්තියේ මූලාශ්‍රයන්

ප්‍රකාශිත සේවක ත්‍යාප්තිය කුමක් පාදක කරගෙන ඇති වේ ද යන්න විමසා බැලීමේ දී බෝහෝමයක් ම සේවක රකියා අත්ස්ථිය ජනීත කිරීමට හේතුකාරක වී ඇත්තේ මූල්‍ය හා මූල්‍ය නොවන ප්‍රතිලාභ බව හඳුනාගත හැකි යි.

03 වගුව : සේවක රැකියා ත්‍රෑප්තියේ ප්‍රහවයන්

හේතුව	යොකයන් ගණන	ප්‍රතිශතය (%)
රැකියාවට සරිලන වැටුපක් ලැබීම	-	0
රැකියාවන් ලැබෙන අමතර ප්‍රතිලාභ වැඩි වීම	2	13
රැකියාව නිසා ඉහළ පිළිගැනීමක් ලැබීම	-	0
රැකියාව තමා තදින් ඇල්ම් කරන රැකියාවක් වීම	9	56
රැකියාව වෘත්තිය දියුණුවට උදව් වීම	1	6
වෙනත්	4	25
එකතුව	16	100

මූලාශ්‍රය : ක්ෂේත්‍ර සමීක්ෂණ දත්ත 2006

ඉහත වගුවට අනුව තමාගේ රැකියාව සම්බන්ධ ව ත්‍රෑප්තිමත් යැයි පවසා ඇති සේවක සුළුතරයෙන් 56% ක් ම එසේ පවසනුයේ ඔවුන් එම රැකියාවට තදින් ඇල්ම් කරන බැවිති. පුද්ගලයකු තුළ පවතින වෘත්තිමය ආශාව/කැමැත්ත ඉටු වන අවස්ථාවල දී අනෙකුත් සාධකයන් පරිපූර්ණ නොවුව ද ඔවුන් රැකියාව සම්බන්ධයෙන් ත්‍රෑප්තිමත් විය හැක. (මවැරල 1957). නමුත් එම තත්ත්වය බලපවත්වන්නේ වෘත්තිමය කැමැත්ත මත පමණක් පිහිටා කටයුතු කරන ඉතා සුළු ප්‍රතිශතයක සේවක සංඛ්‍යාවකට පමණි. අනෙක් අතට එවැනි තත්ත්වයන් සඳහා ඔවුන්ගේ මූලික අවශ්‍යතා ඉටු වී තිබේ ද ඉතා වැදගත් වේ.

රැකියාව සම්බන්ධයෙන් ත්‍රෑප්තිමත් ලෙස දැක්වූ 16% වූ සේවක සංඛ්‍යාවන් කිසිම සේවකයෙක් එයට හේතුව ලෙස රැකියාවට සරිලන වැටුපක් ලැබීම හෝ රැකියාව නිසා හොඳ සමාජ පිළිගැනීමක් ලැබීම යන හේතුන් දක්වා නොමැත. එයින් ගමන වන්නේ යම් සේවකයෙක් ත්‍රෑප්තිමත් නම් එයට හේතු වී ඇත්තේ මූල්‍ය හා මූල්‍ය නොවන ප්‍රතිලාභවලට පරිබාහිර හේතුවක් බවයි.

තවද 16% ක් වූ රැකියා ත්‍රෑප්තිය ඇති සේවකයින් වෙනත් හේතුන් මත එනම් පදිංචි ස්ථානයට සේවාස්ථානය ආසන්න ව පිහිටිම, රැකියා අවස්ථාවක් නැවත ලබා ගැනීම අපහසුවීම,

විකල්පයන් තොමැතිකම, විනෝදයෙන් කාලය ගත කිටීම ආදි අඩු වැදගත්කමකින් යුතු හේතුන් ද දක්වා ඇත. මෙම දක්තවලට අනුව පවතින සේවක රැකියා ත්‍රෑප්ති මට්ටම ඇති කිටීමට දැනට අත් විදින මූල්‍ය හා මූල්‍ය තොවන ප්‍රතිලාභවලින් සැලකිය යුතු තරම් දායකත්යවක් ලැබේ තොමැති බව තහවුරු වේ.

සේවක රැකියා අත්‍යාප්තිය හා ගැහැනු/පිරිමි හාවය

සේවක රැකියා ත්‍රෑප්තිය හා සේවකයින්ගේ ගැහැනු/පිරිමි බව සැලකීමේ දී 100% කාන්තා සේවා නියුත්තිකයින් තම රැකියාව සම්බන්ධයෙන් අත්‍යාප්තිමත් බව පෙනී යයි. පිරිමි සේවකයින් සම්බන්ධයෙන් එය 80.3% ක් වේ. සේවකයින්ගේ රැකියා අත්‍යාප්තියට බොහෝ විට හේතු පාදක වී ඇත්තේ තම රැකියාවෙන් ලැබෙන ආදායමට වඩා සමාජය විසින් තමන්ගේ රැකියාව කුමන ආකාරයෙන් තක්සේරු කරන්නේ ද යන්න ගැන ඔවුන් සැලකිලිමත් වීම යි. යම්කිසි රැකියාවකට රැකියා වෙළඳපලේ හා ඉන් පරිඛාහිර සමාජය තුළ ඇති පිළිගැනීම එම රැකියාවෙන් ලැබෙන සංස්කීර්ණ මූල්‍ය තොවන ප්‍රතිලාභයකි.

සංචාරක හෝටල් කර්මාන්තයේ මුළු සේවා නියුත්තියේ කාන්තා නියෝජනය ඉතා අඩු මට්ටමක පවතී. කර්මාන්තයට ඇති ආකර්ෂණය පැහැදිලි ව ම එම කර්මාන්තය සමාජය විසින් අයයනු ලබන මට්ටම හා එයට ලැබෙන පොදු පිළිගැනීම හේතු නොව ගෙන ඇතිවන්නකි. බොහෝදාගම්ක පසුබිමක පෝෂණය වූ ශ්‍රී ලංකිය සමාජය තුළ බහුතරයක් පිරිස් කාන්තාවන් සංචාරක හෝටල් කර්මාන්තය ආශ්‍රිත රැකියාවක් කිරීම අනුමත තොකරනි.' මෙකි සමාජ පිළිගැනීම සේවක රැකියා අත්‍යාප්තියේ මූලික ප්‍රහැවයක් වන්නේ එය සේවකයාගේ අභ්‍යන්තරික/මානසික තත්ත්වයන් හා සංස්කීර්ණ ව ම සම්බන්ධ වන බැවිනි. මෙම ප්‍රතිච්‍රියා මානසික තත්ත්වයන්ගේ ගැටීම සේවක රැකියා අත්‍යාප්තිය ජනිත කරවයි.

අනෙක් අතට පිරිමි සේවකයින් අතර සේවක රැකියා අත්‍යාප්තිය දැඩි ව පවතී. නියදියේ ප්‍රතිගතයක් වශයෙන් ගත්කළ 80% පමණ

වන එය කාන්තා නියෝගනයට වඩා අඩු ව්‍යවත් සැලකිය යුතු අයයක් පෙන්වුම් කරයි. කාන්තාවන් හා පිරිමින් සැලකීමේදී කාන්තාවන් පහසුවෙන් තාප්තිමත් කළ නොහැකි යන පොදු මතයට වඩා වැඩි යමක් මෙමගින් සනාථ වේ. එනම් සේවකයින් අතර පවතින සේවක රැකියා අත්ප්තිය දෙපාරුණවයට ම එකසේ බල පා ඇති අතර පොදුවේ සිය රැකියාවට ලැබෙන පිළිගැනීම හේතුවෙන් හෝටල් සේවකයින් අතර රැකියා අත්ප්තිය දැඩි ව පවතින බවයි.

සේවක රැකියා අත්ප්තිය හා වයස් ව්‍යුහය

04 වගුව : සේවක රැකියා අත්ප්තිය හා වයස් ව්‍යුහය

වයස් සීමාව (අවුරුදු)	සේවකයන් ගණන	ප්‍රතිශතය (%)
15-24	6	10
25-34	23	37
35-44	18	29
45-54	8	13
55-64	5	8
65 ට වැඩි	2	3
එකතුව	62	100

මූලාශ්‍රය : ක්ෂේත්‍ර සමීක්ෂණ දත්ත 2006

වගු අංක 04 සේවක රැකියා අත්ප්තියේ හා ඔවුන්ගේ වයස් ව්‍යුහය අතර ඇති සම්බන්ධතාව පැහැදිලි කරයි. ඒ අනුව වගුවෙන් දක්වා ඇති පරිදි සේවක රැකියා අත්ප්තිය සැම වයස් කාණ්ඩයක් අතර ම ව්‍යාප්ත වී ඇත. සමස්තයක් ලෙස ගත් කළ තරුණ, මැදි හා වයස්ගත සේවක පිරිස් රැකියාව පිළිබඳ තාප්තිමත් නොවේ. තවදුරටත් අවුරුදු 25-34 යන වයස් කාණ්ඩයේ සේවකයින් අතර සේවක රැකියා දැඩිව පවතින බව පෙනේ. එය රැකියාව

සම්බන්ධයෙන් තුළපේන් තොට්තාවන මූල සේවක සංඛ්‍යාවෙන් 37% කි. මෙම වයස් කාණ්ඩයේ සේවකයින්ට තම වැන්තිය දියුණුව සම්බන්ධ ව ඉහළ මට්ටමේ අපේක්ෂා පවතී. අනාගත වැන්තිය සංවර්ධනය සඳහා සැලසුම් සකස් කිරීම හා එවා ප්‍රාගාක්‍රාම ප්‍රාගාක්‍රාම වැන්තිය සේවකයේ සේවකයින් නිරන්තර ව ම පෙළුම්. නමුත් වයස්ගත එනම් අවුරුදු 55 වඩා වැඩි වයස් කාණ්ඩවල සේවකයින් විශ්‍රාම යනතෙක් වර්තමාන රැකියාවෙම නියුතු වීමට බෝහේ විට අපේක්ෂා කරයි. වර්තමාන රැකියාවෙන් පරිඛාහිර වූ වැන්තිය අපේක්ෂා ඔවුන් තුළ සාමාන්‍යයෙන් තොපවතින අතර එම නිසා රැකියා තුළපේන් එය තදින් බලපානු තො ලබයි.

සේවකයාගේ වැන්තිය සංවර්ධනය රැකියාවෙන් ලැබෙන ප්‍රමුඛ පෙළේ මූල්‍ය තොට්තාවන ප්‍රතිලාභයකි. එකී මූල්‍ය තොට්තාවන ප්‍රතිලාභය සේවකයා අපේක්ෂිත මට්ටමින් තොපවතින බැවින් තරුණ සේවක පිරිස් අතර සේවක රැකියා අතුළතිය වර්ධනය වී ඇත. රැකියාවේ අනාගත සුරක්ෂිතභාවයට ආයතනය විසින් වැඩි අවධානයක් තොදෙන්නේ නම්, රැකියාව සම්බන්ධයෙන් සේවකයා අපේක්ෂා භාගක්වයට පත් වේ.

සේවක මූල්‍ය ප්‍රතිලාභ

සේවකයු රැකියාව මගින් උපයන ආදායම රැකියාවේ මූල්‍ය ප්‍රතිලාභවල ප්‍රධානතම අංශය යි. සේවක ආදායම ඔවුන් අපේක්ෂා කරන පිටත මට්ටම පවත්වාගෙන යාමට ප්‍රමාණවන් එය යුතු සේම සේවකයාගේ රැකියා යෙද්වීම්වලට සමාන හේ වැඩි වටිනාකමකින් යුත්ත විය යුතු ය. මෙම අවශ්‍යතාවන් සපිරින්නේ නම් රැකියාව සම්බන්ධයෙන් තුළපේන් ඇති කිරීමට සේවක ඉපයිම් උපරිම දායකත්වයක් සපයයි. මේ බව සේවකයින් අභිජ්‍රේණය කිරීම පිළිබඳ පවතින සියලු ම ත්‍යායන්ගෙන් පෙන්වා දී ඇත. ඒ අතර ප්‍රධාන හර්ස්බර්ග්ගේ අභිජ්‍රේණය පිළිබඳ සාධක දෙක් ත්‍යායන් සේවක ඉපයිම් නිසි අපුරින් තොසපිරෙන්නේ නම් සේවක රැකියා අතුළතිය ඇති වතා බව දක්වා ඇත.

05 වගුව : රකියා අත්ප්‍රතිය හා සාමාන්‍ය මාසික ආදායම

සාමාන්‍ය මාසික ආදායම (රු) සේවකයින් ගණන	ප්‍රතිශතය (%)
5000 ට අඩු	11
5000-7999	38
8000-10999	9
11000-13999	3
14000-16999	1
17000 ට වැඩි	-
එකතුව	62
	100

මූලාශ්‍රය : ක්ෂේත්‍ර සමීක්ෂණ දත්ත 2006

ඉහතින් දැක්වෙන්නේ නියදි සේවකයින්ගේ රකියා අත්ප්‍රතිය හා ඔවුන්ගේ සාමාන්‍ය මාසික ආදායම් මට්ටම අතර ඇති සම්බන්ධතාව යි. රකියා අත්ප්‍රතියෙන් පෙළන සේවකයින්ගේ බහුතරයකගේ සාමාන්‍ය මාසික ආදායම වන්නේ රු. 11 000 වඩා අඩු අගයකි. එම පිරිස අත්ප්‍රතියට පත් මූල සේවක පිරිසෙන් 93% වැනි ඉතා වැඩි නියෝගනයක් දක්වයි. එයිනුත් 61% ප්‍රතිශතයක් රු. 5000-7999 යන අඩු ආදායම් පරාසයට හිමිකම් කියයි. රකියාව මගින් ලබන ආදායම් ඔවුන්ගේ අවශ්‍යතා අපේක්ෂිත මට්ටමින් සම්පූර්ණ කිරීමට ප්‍රමාණවත් තොවන බව මේ මගින් පෙනීයයි.

සංචාරක හෝටල් කර්මාන්තය සංතු බලපෑමට ලක්වන කර්මාන්තයකි. එම නිසා කර්මාන්තය ආශ්‍රිත ඉපයෝගීම ද නිරන්තර දේශීල්‍යන්ට ලක්වේ. ආදායම් ප්‍රමාණයේ පවතින අස්ථ්‍රාවර හාවය ද සේවක රකියා අත්ප්‍රතිය ඇති කිරීමට බලපානු ලබයි.

තවද හෝටල් කර්මාන්තයේ වැටුප් පරිපාලනය වන්නේ පඩි පාලක සහා තීරණයන්ට අනුකූලව යි. පඩි පාලක සහා මගින් තීරණය වන අවම වැටුප හා සාමාන්‍ය පුද්ගලයකුගේ පිවත වියදුම් දරුණුය අතර විශාල පර්තරයක් පවතී. එමෙන් ම පඩි පාලක සහා අවම වැටුප් ව්‍යුහයක් සංශෝධනය වීම කාලානුරුපී ව සිදු

නොවේ. මෙකි වැළුප් පරිපාලනයේ පවතින විෂමතා හේතුවෙන් සේවකයා තමාගේ රැකියාවේ යෙදුවීම්වලට සාධරණ ගෙවීමක් නො ලබයි. මෙම ඉහයීම් ප්‍රමාණවත් හා සුරස්සිත නොවීම යන මූල්‍ය ප්‍රතිලාභවල පවත්නා දුර්වලතා සේවක රැකියා අත්ස්ථිය වර්ධනය කරවයි.

වැළුපට අමතර ව ලැබෙන අනෙකුත් මූල්‍ය ප්‍රතිලාභ සැලකු විටද මෙම තත්ත්වය එලෙස ම දැකිය තැකි හි. සේවක මණ්ඩලය වෙත ලැබෙන පාරිභෝගික සේවා අයකිරීම (Service charges) කොටස සංචාරකයින්ගේ පැමිණීම හා සාපු ව ම සම්බන්ධ වූවක බැවින් තිතර උච්චාවචනය වේ. විශ්‍රාමික ප්‍රතිලාභ පදනා ගණනය කිරීම්වල දී සේවක ඉහයීම්වලින් වැඩි ප්‍රතිශතයක් වන මෙම සේවා අයකිරීම කොටස නොසලකා හරිනු ලැබේ. මෙම ගණනය කිරීම්වල දී සේවකයන්ගේ මූලික වැළුප එනම් පඩි පාලක සභාවේ තීරණය වූ අවම වැළුප පමණක් සැලකිල්ලට ගැනීම හේතුවෙන් සංවිත විශ්‍රාමික ප්‍රතිලාභ ඉතා අඩු අයයක් ගත්. දිර්ස කාලයක් සේවය කළ සේවකයු සම්බන්ධයෙන් වූව ද මෙම තත්ත්වය බලපානු ලබන අතර තම විශ්‍රාමික දැවිය පවත්වාගෙන යාමට තරම් ප්‍රමාණවත් විශ්‍රාමික ප්‍රතිලාභ රැකියාවෙන් නොලැබෙන බව සේවකයා විසින් අවබෝධ කරගෙන තිබේ. මෙම තත්ත්වය ද මූල්‍ය ප්‍රතිලාභ මූල් කොට ගත් සේවක රැකියා අත්ස්ථිය පෝෂණය කරයි.

මේ සම්බන්ධයෙන් හෝටල් කළමනාකරණයට ද දැඩි බලපෑමක් සිදු කළ නොහැකි ය. ආදායම් පිළිබඳ තිශ්විත තහවුරුවක් දීමට හෝටල් කළමනාකාරීත්වයට ද අපහසුතාවක් පවතී. මක් තිසා ද යත්, සංචාරකයින්ගේ පැමිණීම තීරණය වීමට බහුවිධ සාධකයන්ගේ බලපෑම ඇති බැවිති. රටේ පවතින ආර්ථික තත්ත්වය, කාලගුණික හා දේශගුණික බලපෑම්, තීතිමය බලපෑම්, සමාජීය හා සංස්කෘතික තත්ත්වයන් ආදි නොයෙක් සාධක මේ සඳහා බලපානු ලබයි. එවැනි තත්ත්වයන් යටතේ සේවක ආදායම් ප්‍රමාණවත් අයුරින් අඛණ්ඩ ව, සාම්පූහ්‍ය ව නොවෙනස් ව පවත්වා ගැනීම ඉතාමත්ම දුෂ්කර කර්තව්‍යයක් වේ. නමුත් එහි ගුණාංශ සේවක ඉහයැම් තුළ තිබිය යුතු වන අතර එසේ නොමැති විට දුර්වල ප්‍රතිලාභ කළමනාකරණයන් හේතුකාට සේවක රැකියා අත්ස්ථිය ඇති වීමට ඉතා වැඩි සම්භාවනාවක් පවතී.

තවදුරටත් මෙම තත්ත්වය විමසීමේ දී ශ්‍රී ලංකාව වැනි තම පිවතා උපාය මාර්ගය සලසා ගැනීම පිණිස පමණක් ම රැකියාවක නියතු වන ජනගහනයක් සිටින රටක, රැකියාවෙන් බලාපොරොත්තු වන එල තොලා ගත තොහැකි වේ නම්, සේවක රැකියා අත්ථතිය සේවකයා තුළ රෝපණය වීම අරුම සහගත තොවන බව මතා ව වටහාගත හැකි වේ.

සේවක මූල්‍ය තොවන ප්‍රතිලාභ

යහපත් වැඩ තත්ත්වයන් අනිවාර්යයෙන් ම තෘප්තිමත් සේවකයේ බිජි කෙරෙති. අතෙක් අතට අයහපත් වැඩ තත්ත්වයන් සේවක රැකියා අත්ථතිය වර්ධනය කරවයි. මෙහි දී වැඩ තත්ත්වයන් යන්නට ආයතනය මගින් සපයනු ලබන නිල ඇදුම්, නිල නිවාස, ආහාර පාන, ටෙවද්‍ය පහසුකම්, විවේක ගැනීමේ පහසුකම්, වැඩ බෙදීම හා සේවා මුර පිළිබඳ නියමයන්, නිවාඩු හා අතෙකුත් සාමාන්‍ය වැඩ පරිසරයක දී සේවකයකුට ඇති විය හැකි අවශ්‍යතාවන් සලකා බලා ඇත.

සංචාරක හෝටල් සම්බන්ධයෙන් ගත් කළ සේවකයන්ගේ වැඩ තත්ත්වයන් හා වැඩ පරිසරය සේවකයින් අත්ථතිමත් කරවන ප්‍රබල සාණු සාධකයක් ලෙස ක්‍රියා කරයි. රැකියා අත්ථතියට පත් සේවකයින් ඔවුන්ගේ වැඩ තත්ත්වයන් ඉතා ම පහත් මට්ටමේ පවතින බව පවසන අතර ඒ පිළිබඳ ඔවුන්ගේ දැඩි තොසතුට පළ කරයි. වැඩ තත්ත්වයන් යටතේ හඳුනාගෙන ඇති නිල ඇදුම්, නිල නිවාස, ආහාර පාන, නිවාඩු ආදි සියලු දේ රැකියාවේ මූල්‍ය තොවන ප්‍රතිලාභයි. ඉහත තත්ත්වයෙන් ගම්‍ය වන්නේ රැකියාවේ මූල්‍ය තොවන ප්‍රතිලාභ රැකියා අත්ථතියේ ප්‍රධාන හේතු කාරකයක් බව යි. මෙහි සඳහන් මූල්‍ය තොවන ප්‍රතිලාභ එනම් වැඩ පරිසරයක් තුළ සියලු සේවක අවශ්‍යතාවන් යහපත් මට්ටමින් පවත්වාගෙන යන්නේ නම සේවක රැකියා තෘප්තිය ඇති කිරීමට එය නියත වශයෙන් ම ඉවහල් වනවා තොනුමාන යි. හේතුව සේවකයා තම සේවා ස්ථානයට ඇද බැඳ තබා ගන්නේ ප්‍රසන්න වැඩ පරිසරයක් හා යහපත් වැඩ තත්ත්වයක් මගින් වන බැවිනි.

සේවක රැකියා තාප්තිය අයය කරන කළමනාකරණයක් විසින් කළ යුත්තේ සේවකයින්ගේ වැඩ තත්ත්වයන් යහපත් අන්දමින් පවත්වාගෙන යාම හා වැඩ පරිසරය සේවකයින්ට හිතකර අන්දමින් නිරමාණය කිරීම බව මානව සම්පත් මූල ධර්මවලින් පැවසේ. කෙරේ කාලයේ දී මෙය අමතර පිරිවැයක් ලෙස දැනුන ද දිරිස කාලීන ප්‍රතිඵල ගෙන දෙන ආයෝජනයක් ලෙස මෙම මානව සම්පත් සංවර්ධනය කිරීමේ ප්‍රායන්ත ආයතනයට මහයු එල ලබා දේ. මෙය කුඩා මධ්‍යම හා මහා පරිමාණ ආයතනවලට එකසේ ම බලපානු ලබයි.

සේවා සපයන ආයතන ලෙස සංචාරක හෝටල් කරමාන්තයේදී විශිෂ්ටතම සේවාවක් සංචාරකයින්ට සැපයීම පෙර අවස්ථාවල දී අවධාරණය කර ඇති සේම එකී විශිෂ්ටතම සේවය කඩිනමින් හා ඉහළ ගුණත්වයකින් සැපයීමට හැකි වීම ද වැදගත් ලෙස හඳුනා ගෙන ඇත. පුද්ගල සෞඛ්‍ය හා සනීපාරක්ෂාව සමඟ තීරන්තර ව කටයුතු කිරීමට සිදු වන බැවින් සේවා ස්ථානය හා සේවකයින් උපරිම පිරිසිදු බවින් හා රෝග විෂ බිජයන්ගෙන් තොර ව තබා ගත යුතු ය. මේ සඳහා අවශ්‍ය සියලු පහසුකම් ආයතනය විසින් සැපයීය යුතු ය. එය සේව්‍යයාගේ ප්‍රමුඛ වගකීමක් වන අතර අයහපත් වැඩ තත්ත්වයන් දෙඳාකාරයක අයහපත් ප්‍රතිඵල ආයතනයට ගෙන දේ. එක් පාර්ශවයකින් සේවකයින් අයහපත් වැඩ තත්ත්වයන් පිළිබඳ අකමුති වීමෙන් රැකියා අත්ප්තියට පත්වන අතර අනෙක් අතින් එය දුරටත සේවා ගුණාත්මක හාවය හේතුවෙන් පරිභේගික අත්ප්තිය ඇති කරවයි. ආයතනික අලාභ ඇති කිරීමට මෙම ආකාර දෙකින්ම දැඩි පෙළඳවීමක් ඇති බැවින් සේව්‍යයා විසින් යහපත් හා ප්‍රසන්ත වැඩ තත්ත්වයන් හා වැඩ පරිසරයක් පවත්වාගෙන යැමට ඇප කැප විය යුතු ය.

මූල්‍ය හා මූල්‍ය තොවන ප්‍රතිලාභ මිශ්‍රය

මූදල් යනු සියලු ම සේවක ගැටළ විසඳීමට හාවිත කළ හැකි මහේෂධියක් තොවේ. සේවකයා තමාගේ පිවන පැවැත්මට සරිලන මූල්‍ය පසුබීමක් බලාපොරොත්තු වනවා සේම තමන් විසින් ඉටු කරනු ලබනු ලැබූ සේවය තීරන්තර ඇගයිමට ලක්වනවාට තදින් ඇල්ම් කරයි. සමහර සේවක පිරිස් කිසිම මූල්‍යමය

ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවී කැප වී සේවය කිරීමට පෙළණින අවස්ථා පවතී. එම මානසික තෘප්තිය මිනිසාගේ මූලික අවශ්‍යතාවන්ගේ එකති. සමබර පිවිත පැවැත්මකට හෝතික හා මානසික යන දෙඅංශවල ම දායකත්වය එක සේලැබිය යුතුය. අනෙක් අතට සේවකයෙකු ගත් කළ ඔහුගේ පිවිත කාලයෙන් 1/3 ක් පමණ ගෙවනුයේ තම සේවා ස්ථානය තුළ ය. එම කාලය තුළ ඔහුගේ මානසික හා හෝතික පැවැත්මේ තුළින හාවය රැක ගැනීම සේවයාගේ වගකීමක් ද වේ. සංචාරක හෝටල්වල සේවය කරන සේවකයින් සම්බන්ධ ව මෙම තත්වය දැඩිව බලපානුයේ ඔවුන්ගේ සේවා මුරය පැය දොළහක් වන බැවිනි. සාමාන්‍ය සේවකයෙකුගේ සේවා මුරය (අතිකාල හැර) පැය 08-09 අතර ප්‍රමාණයකි. නමුත් සාප්පු හා කාර්යාල සේවක පනතින් ආවරණය නොවනා සංචාරක හෝටල් සේවකයින්ගේ සාමාන්‍ය සේවා මුරය පැය 04 ක් අනිකුත් සේවකයින්ට වඩා වැඩිය. මෙවන් තත්වයක් යටතේ සේවක සැප පහසුව, සුහසාධනය, සනීපාරක්ෂාව හා ආරක්ෂාව ආදි සියලු සේවක අවශ්‍යතාවන් ඉතා ඉහළ මට්ටමක පැවතීම අතිගයෙන් වැදගත් වේ. සේවකයාගේ සේවය කාලීන ව ඇගයීමකට ලක් කිරීම මගින් ඉහත සාධක මගින් ඇතිවන රැකියා අත්ප්‍රතිය මගහරවා ගත හැකි වීම ද විශේෂයකි. කුමක් නිසා ද යත් සියලු හෝතික දේ අභිඛා මානසික තෘප්තිය සේවකයා තම රැකියාව කෙරේ ආකර්ශනය කරවන බැවිනි. සේවකයාගේ සේවය කාලීන ව ඇගයීමකට ලක් කිරීම එම සේවකයාගේ රැකියා තෘප්තිය වර්ධනය කිරීමට උද්වි වනවා මෙන්ම අනිකුත් සේවකයින් විශිෂ්ට මට්ටමේ කාර්යාල සඳහා පෙළණිවීමක් ද ඇති කරයි. මෙම සේවා ඇගයීම කාර්යාල සැප ප්‍රතිරූප, විනිවිද බවින් යුතු ව සැමට සාධාරණ වන අයුරින් ක්‍රියාත්මක කළ යුතු යි. එසේ නොවන්නේ නම් කිසිම සේවකයෙක් තමාට පැවරී ඇති කාර්යයන් වගකීමෙන් නිදහස් වීම සඳහා පමණක් ඉටු කිරීමට පෙළණින අතර ඉන් ඔබාට වැඩි යමක් හෝ ඉහළ ගුණත්වයකින් යුතු සේවක් සැපයීමට උනත්දු නොවේ. මෙහි ද සේවා ඇගයීම ලෙස අදහස් කරනුයේ සාමාන්‍යයෙන් ආයතනයක් තුළ පවතින කාර්යාල ඇගයීමේ ක්‍රියාවලිය නොවේ. එම කාර්යාල ඇගයීමේ ප්‍රතිඵල සේවක සේවා ඇගයීම සඳහා පාදක කර ගැනීම කළ හැක. තෝරාගත් මාසයේ/වර්ෂයේ හොඳ ම සේවකයා තෝරීම, දිගුකාලයක් සේවය කළ සේවකයින් කාලීන ව ඇගයීම සේවකයින්ගේ දිනයක් සැමරීම, විශිෂ්ට අත්පත් කර ගැනීම

හා වෙළඳ හා කරමාන්තයේ පවතින තුරු ජයග්‍රහණයන් ඇගයීම, සේවකයාගේ පෙළද්‍රැලික මෙන්ම සේවා පිටිතයේ විවිධ අවස්ථාවන්ට පූභ පැතිමේ ක්‍රියාත්මක කිරීම ආදී වැඩ සටහන් ආයතනයක් තුළ සේවකයින්ගේ සේවය ඇගයීම සඳහා යොදාගත හැක. මෙම ක්‍රියාවන් හා වැඩ සටහන්වල මතුපිට තේමාව ඉතා ම සරල ලෙස දිස්වුව ද එයින් රැකියා තාර්තිය වර්ධනය කිරීමට ලැබෙන රැකුල සුළු පටු නොවේ. මෙම මුළු නොවන ප්‍රතිලාභ වැඩසටහන් අඩු පිරිවැයකින් ක්‍රියාත්මක කළ හැකි වීමත් තවත් වාසියකි.

සේවා ඇගයීම්වල වැදගත්කම

වගු අංක 06 න් පෙන්වා දී ඇත්තේ සේවකයින් ඉහත සඳහන් කළ සේවා ඇගයීම්වලට කොතරම් ඇළම් කරන්නේ ද යන්න යි. ඒ අනුව රැකියා තාප්තිය සඳහා සේවා ඇගයීම වැඩ සටහන් හා ක්‍රියාකාරකම් කොතරම් දුරට වැදගත් වන්නේ ද යන්න නියදි දත්ත විද්‍යා දක්වයි.

06 වගුව : රැකියා තාප්තිය සඳහා සේවා ඇගයීම්වල ඇති වැදගත්කම

වැදගත්කම	සේවකයින් ගණන	ප්‍රතිශතය (%)
ඉතා ම වැදගත්	54	80
වැදගත්	11	15
තරමක් වැදගත්	4	5
සාමාන්‍යයි	-	-
වැදගත් නොවේ	-	-
කිහිපේක් ම වැදගත් නොවේ	-	-
එකතුව	74	100

මූලාශ්‍රය : ක්‍රේඛ්‍ර සමීක්ෂණ දත්ත , 2000

සියලු ම සේවකයින් සේවා ඇගයීම දකිනුයේ රකියා තාප්තිය සඳහා වැදගත් කාරණයක් ලෙසිනි. මෙයින් බහුතරය එනම් 80% ක් වූ සේවක පිරිස් රකියා තාප්තිය සඳහා සේවා ඇගයීම ඉතාමත් ම වැදගත් බව ප්‍රකාශ කර සිටි. ඕනෑම ම කර්මාන්තයක සේවකයින් සම්බන්ධයෙන් මෙය මේ ආකාරයෙන් ම විය හැකි ය. නමුත් සංවාරක හෝටල් කර්මාන්තය සම්බන්ධව මෙය ඉතාමත් ම ප්‍රබල අවශ්‍යතාවන් වේ. හේතුව මෙම සේවක පිරිස් නිතරම අති ධාවනකාරී වැඩි පරිසරයක සේවය කරන බැවිනි. තවද ඔවුන්ගේ සේවා මුරය පැය 12ක් දිගුවන අතර තමන්ගේ පවුලේ සාමාජිකයින් සමග ඔවුනට වැඩි කාලයක් ගත කිරීමට ඉඩක් තො ලැබේ. සංවාරක ආකර්ෂනයන් ඇති ප්‍රදේශය ආස්‍රිත ව හෝටල් ස්ථානයන කර ඇති නිසා බහුතරයක් පිරිසට එදිනෙදා සේවය අවසන් කර තිවස් කරා යාමට තො ලැබේ. එබැවින් අනෙක් සේවායෝජකයින්ට වඩා හෝටල් සේවායෝජකයින් විසින් තම සේවක පිරිස සමග තබා ගත යුතු සේවන-සේවක සම්බන්ධය ඉතා යහපත් විය යුතු අතර සේවකයින්ට තම සේවා ස්ථානය දෙවනි ගෙදර ලෙස දැනීය යුතු ය. සංවාරක සේවාවේ පවතින සාමුහික ප්‍රයත්න අවසන් සේවාව ඉටු කිරීමට දායක වීමේ ස්වභාවය හේතුවෙන් එකී සේවාවෙන් තමාගේ කොටස හඳුනාගැනීමට හෝ හඳුන්වාදීමට හැකියාවක් සේවකයෙකුට තො ලැබේ. මෙය සාමාන්‍යයෙන් සේවාවක පවතින තොබේදිය හැකිබව, අදාශු බව, ගබඩා කළ තොහැකි බව ආදි ආවේණික ගති ලක්ෂණයන්ගේ ප්‍රතිඵලයකි. එමනිසා යම්කිසි සේවාවක් ඉටු කිරීමෙන් සාමුහික සතුවක් සේවකයින්ට ලැබේ. නමුත් සේවය කරනා තුරු සේවකයා තමාගේ කොටස ඉටු කිරීමේ දී ස්වයංතාප්තියක් අත් විදි. වඩා ඉහළ මට්ටමෙන් එම සේවාව නිම කිරීමෙන් වඩා වැඩි මානාසික තාප්තියක් අත්කර ගතහැකි වනවා මෙන්ම නව සෞයා ගැනීම් හා නිරමාණාත්මක ක්‍රියාවන් කිරීමට සේවකයාට පෙළඳවීමක් ලැබේනුයේ එවන් අවස්ථාවක පමණි. තමාගේ රකියාවෙන් ලබාගත හැකි ස්වයංතාප්තිය ලබා ගැනීම සේවකයා සතු පරම අයිතියක් වන අතර ආයතනය සම්බන්ධයෙන් ද ඉහළ කාර්ය පළ අත්කර ගැනීමේ අඩ්තාලම ද වේ. සේවකයා සතු රකියා වින්දනය ලබා ගැනීමේ අයිතිය ආයතන සම්බන්ධයෙන් වගකීමක් මෙන්ම යුතුකමක් ද වන බැවින් සේවා ඇගයීම වැඩි සටහන් හෝටල් කළමනාකරණය විසින් උපරිම අන්දමින් ආයතන තුළ

ක්‍රියාත්මක කළ යුතුවේ. එය සේවක රැකියා තාප්තිය වර්ධනයට මහෝපකාරී වනවා මෙන්ම අධේරියවන් කළ යුතු දුරවල කාර්ය සාධනයන් ද ඉවත් කරනු ලබයි. උදාහරණයක් ලෙස මාසයේ නොද ම පැමිණීම ඇති සේවකයා තෝරා ඔහු/අැයට සියලු සේවකයින් අසිමුව ප්‍රශ්‍යංසා කර සහතික පතක්/තිළිණයන් පිරිනැමීම එසෙක් නැතිනම් ඔහුගේ උපන් දින සාදය ආයතනය තුළ සැමරීම වැනි සේවා ඇගයීම් ක්‍රම මගින් ආයතන තුළ පවත්නා ඉවත් කළ යුතු සේවක වර්යා, එනම් සේවක තොපැමිණීම්, රාජකාරී පැහැර හැරීම්, පමා වී වැඩිව පැමිණීම යනාදිය වළක්වා සේවක විනය ආරක්ෂා කර ගත හැකි යි. යහපත් සේව්‍ය-සේවක සඛැදතා වර්ධනයට මෙම වැඩි සටහන් දායකවන බැවින් ආයතනික අරගල ඇති වීම අවම කර ගැනීමට ද හැකියාව ලැබේ.

නිගමන

සේවක රැකියා තාප්තිය ආයතනික අරමුණු ඉටුකර ගැනීමට අත්‍යවශ්‍ය කාරණයකි. ස්වභාවයෙන් ම කරමාන්තයේ පවතින ගතික සේවාවය හේතුවෙන් සංවාරක හෝටල් කළමනාකරණය තම ආදායම වැඩි කරගැනීමට නිරන්තර අවධානයෙන් පසුවේ. නමුන් සම්භාෂණ දත්ත අනාවරණය කරන අන්දමට ආයතනික අරමුණු ඉටු කර ගැනීමෙහිලා සේවක රැකියා තාප්තිය ඇතිකිරීමේ හා වර්ධනය කිරීමේ වැදගත්කම හෝටල් කළමනාකාරීත්වය පැහැදිලි ව හඳුනා ගෙන නැත. සංවාරක හෝටල් සේවකයන් අතර රැකියා අතාප්තිය ඉතා දැඩි වශයෙන් පවතී. මේ සඳහා මූල්‍ය හා මූල්‍ය තොවන ප්‍රතිලාභ යන සාධක දෙක ම සමසම ව දැඩි බලපෑමක් එල්ල කරයි. මූල්‍ය ප්‍රතිලාභ ලෙස වැටුප්, දීමනා හා විශ්‍යාම ප්‍රතිලාභ ආදි සාධක සලකා බලා ඇති අතර ඒ පිළිබඳ බහුතරයක් සේවකයින් රැකියා අතාප්තියෙන් පසුවේ. ඉපයිම් ප්‍රමාණවත් තොවීම, ඉපයිම්වල අඛණ්ඩ ව හා සුරක්ෂිත බව අපැහැදිලි වීම, නිරන්තර උස් පහත් විම්වලට ලක්වීම යනාදි හේතුන් මත රැකියා ඉපයිම්, මූල්‍ය ප්‍රතිලාභ පාදක කොට ගෙන සේවක රැකියා අතාප්තිය බිජි වී තිබේ.

සේවා ඇගයීම් හා වැඩි තත්වයන් මූල්‍ය තොවන ප්‍රතිලාභ නියෝජනය කළ සාධක වේ. මූල්‍ය ප්‍රතිලාභ හා සමාන වූ රැකියා අතාප්තියක් බිජි කිරීමට ඉහත කි මූල්‍ය තොවන ප්‍රතිලාභ ද

දායක වී ඇත. සේවා ඇගයීම් මදුබව/ නොමැතිකම, සේවකයින් එම සේවා ඇගයීම් ඉතා වැදගත් කොට සැලකීම, සේවකයින්ට හිතකර වැඩ තත්ත්වයන් හා ආකර්ෂණීය වැඩ පරිසරයන් නොමැති වීම, රකියාව නිසා ලැබෙන සමාජ පිළිගැනීම අඩු වීම යනාදි කරුණු හේතුවෙන් මූල්‍ය නොවන ප්‍රතිලාභ මූලික කරගෙන සේවක රකියා අත්ප්‍රතිය ජනිත ව පවතී.

සේවකයින්ගේ ගැහුණු/පිරිමි හෝ වයස් ව්‍යුහය සේවක රකියා අත්ප්‍රතිය හා සංශ්‍රවම සම්බන්ධ නොවන බවත් සේවක රකියා අත්ප්‍රතිය සැම මට්ටමේ සේවකයෙකුම පීඩා විදින පොදු ගැටළුවක් බව නියදී කොරතුරු සනාථ කරයි. තෝරාගත් නියදීය, මට්ටම් තුනක සංවාරක හෝටල් නියෝජනය කරන බැවින් මෙහි තත්ත්වය සමස්ත කරමාන්තය කෙරෙහිම බොහෝ දුරට එක හා සමානව බල පැවැත්වෙන බව නිගමනය කළ හැක.

එම නිසා සේවක රකියා ත්‍රිප්තිය කෙරෙහි එක හා සමාන විශාල බලපෑමක් කළ හැකි මූල්‍ය ප්‍රතිලාභ මෙන්ම මූල්‍ය නොවන ප්‍රතිලාභ යන දෙඅංශය ම හෝටල් කළමනාකාරීත්වය විසින් සේවකයින් අපේක්ෂිත/ සතුවුදායක මට්ටමකින් තුළනය කර පවත්වාගත යුතු වේ. මෙම අංශ දෙකේ සමබර පාලනය සේවක රකියා ත්‍රිප්තිය වර්ධනය කිරීම මගින් ආයතනයට දිර්ස කාලීන ලාභදායීත්වයක් අත්කර දී තරගකාරී ව්‍යාපාරික අරමුණු ඉටු කර දීමට සමත් වනවා ඇත. නමුත් එක් අංශයක පමණක් වැඩි අවධානයක් යෙද්වීමෙන් බලාපොරොත්තු වන කාර්ය සාධනයන් අත්පත් කර ගත නොහැකිවේ. අපේක්ෂිත සේවා ඉපයීම් පිළිබඳ නොරතුරු ලබා ගැනීම, වැටුප් ව්‍යුහය රටේ ආර්ථික තත්ත්වයන්ට අනුකූල වන පරිදි කාලීන ව සංශෝධනය කිරීම හා ආදායම් අඩු වැඩි වීම අවම කර ගැනීමට තිකල්ප සුළු පරිමාණ ව්‍යාපාර පවත්වා ගෙනයාම (ආර්ථික බෝග වගාව, සත්ව පාලනය, අත්කම් නිෂ්පාදන) යනාදි යෝජනාවන් මෙහිලා සංවාරක හෝටල් කළමනාකාරීත්වයට වැදගත් වන බව දැක්විය හැක. අවසාන වශයෙන් මූල්‍ය හා මූල්‍ය නොවන ප්‍රතිලාභ අතර සමබරතාව රෙක ගැනීම හා සේවක රකියා ත්‍රිප්තිය වර්ධනය වන අයුරින් එම විව්‍යුහයන් දෙක හැසිරවීමට හෝටල් කළමනාකාරීත්වයේ මනා කැපවීම ඉහළින් ම පැවතිය යුතු බව අවධාරණය කළ යුතු ය.

ආක්‍රිත ගුත්ප

Chirs Taylor. (2004). *On-the-Spot Incentives*. Hr Magazine 49. No. 05. pp80-84.

Central Bank of Ceylon. (2006). *Annual Report*. Central Bank of Ceylon.

Fredrick Hertzberg. (2003). *One More Time: How Do You Motivate Employees*. Best of HBR. Harvard Business Review. pp87-96.

Gray Dessler. (2003). *Human Resources Management*. 9th Ed. Prentice Hall of India (Pvt) Ltd. New Delhi.

Jessica Smilka, Kathy Van Neek. (2004). *Rewarding Excellence through Variable Pay, Benefits*. Quarterly 20. No. 03. pp21-25.

Richard L. Draft. (2006). *The New Era of Management*. International Ed. Southern Western Publications. Ohio.

Roisin Woolnough. (2004). *How to Setup an Incentive Scheme*. Personnel Today. No.14. pp22.

Scott Snell. (2007). *Human Resources Management*. Internal Ed. Southern Western Publications. Ohio.

Xu Hang, Evert Vande Vliert. (2003). *Where Intrinsic Job Satisfaction Fails to Work: National Moderators of Intrinsic Motivation*. Journal of Organizational Behavior. No. 24. pp 157-179.